

දුරකථන ) 0112669192 , 0112675011  
දුරකථන ) 0112698507 , 0112694033  
Telephone ) 0112675449 , 0112675280

ෆැක්ස් ) 0112693866  
ෆැක්ස් ) 0112693869  
Fax ) 0112692913

විද්‍යුත් තැපෑල ) postmaster@health.gov.lk  
மின்னஞ்சல் முகவரி )  
e-mail )

වෙබ් අඩවිය ) www.health.gov.lk  
இணையத்தளம் )  
website )



සුවසිරිපාය  
சுவசிரிபாய

SUWASIRIPAYA

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය  
சுகாதார மற்றும் வெகுஜன ஊடக அமைச்சு  
Ministry of Health & Mass Media

මගේ අංකය )  
எனது இல )  
My No. ) CF/EXM/01/2025

ඔබේ අංකය )  
உமது இல )  
Your No. : )

දිනය ) 2025/03/07  
Date )  
திகதி )

පොදු චක්‍රලේඛ ලිපි - 02-29/2025

පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්,  
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා ජාතික රෝහල - කොළඹ  
අධ්‍යක්ෂ - ජාතික රෝහල, මහනුවර  
අධ්‍යක්ෂ - ජාතික රෝහල, ගාල්ල  
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්  
රේඛීය අමාත්‍යාංශය යටතට ගැනෙන සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්  
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්  
අදාළ ආයතන ප්‍රධානීන් වෙත

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III ශ්‍රේණියට අයත් නිලධාරීන්ගේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2025  
(දෙපාර්තමේන්තු රෙගුලාසි)

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III ශ්‍රේණියට අයත් නිලධාරීන් සිය පළමු පත්වීමේ දින සිට වසර තුනක් ඇතුළත සමත් විය යුතු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ දෙපාර්තමේන්තු රෙගුලාසි විෂය 2025/04/27 වන දින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විභාගය පවත්වනු ලබන ස්ථානය හා වේලාව පුවේද පත්‍රයේ සඳහන් කරනු ඇත.

02. සුදුසුකම්

මෙම විභාගයට අයදුම් කළ යුත්තේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III ශ්‍රේණියට අයත්, මේ වන තෙක් විභාගය සම්පූර්ණ කර නොමැති නිලධාරීන් පමණි.

03. අයදුම්පත්

මෙම චක්‍රලේඛ ලිපිය අවසානයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සකස්කර ගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානියා මගින් අධ්‍යක්ෂ (විභාග), සෞඛ්‍ය අමාත්‍යාංශය, අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත, කොළඹ 10 යන ලිපිනයට 2025/03/28 දින හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි “ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2025” ලෙස සඳහන් කළ යුතුය. සෑම අයදුම්පතකම දක්වා ඇති තොරතුරු නිවැරදි බව ආයතන ප්‍රධානියා විසින් සහතික කර තිබිය යුතුය. මෙම කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයට පෙනී සිටීමට අයදුම්කරු විසින් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවට පොද්ගලික ලිපිනොනු හාර නිලධාරියා විසින්ද, සෑම අයදුම්පතකම දක්වා ඇති තොරතුරු නිවැරදි බව ආයතන ප්‍රධානියා විසින් සහතික කර තිබීම අනිවාර්ය වේ. තම අයදුම්පත සමග රාජකාරී ලිපිනය හෝ පොද්ගලික ලිපිනය ලියන ලද රු. 110.00 වටිනා මුද්දර ඇලවු 9"x4" ප්‍රමාණයේ ලියුම් කවරයක් ද එවිය යුතුය. (ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ද, අසම්පූර්ණ හෝ වැරදි සහිත වන අයදුම්පත් ද කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.)

සැ. යු. - ආදර්ශ අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පත A<sub>4</sub> කඩදාසියක දෙපැත්ත භාවිතා කරමින් පළමු පිටුවේ අංක 01 සිට 04 දක්වාත් දෙවන පිටුවේ අංක 05 සිට 09 දක්වාත් සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පතු නැවත දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04. විභාග ගාස්තු

I විභාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විභාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු. 25 බැගින් අවලංගු නොකළ මුද්දර අයදුම්පතුවේ ඇලවා තමන්ගේ අත්සන හා දිනය යොදා අවලංගු කළ යුතුය.

II කිසිදු කරුණක් මත ගෙවන ලද විභාග ගාස්තු වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආගෙවීමක් සිදුකරනු නොලැබේ.

05. විභාගයට ඇතුළත් කර ගැනීම

I පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂක/ අපේක්ෂිකාවන්ට ප්‍රවේශපත් කිරීමකරනු ලැබේ. එම ප්‍රවේශපත්‍රය නියමිත පරිදි සම්පූර්ණ කර ශාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැතිව විභාගයට පෙනී සිටීමට ඉඩදෙනු නොලැබේ.

II විභාග අපේක්ෂක/ අපේක්ෂිකාවන් විසින් විභාග ශාලාවකදී විභාග ශාලාධිපතිට ස්වකීය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියවිලි වලින් එකක් ඉදිරිපත් කළ යුතුය.

(අ) ජාතික හැඳුනුම්පත

(ආ) සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඊට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හැඳුනුම්පත

(ඇ) වලංගු රියදුරු බලපත්‍රය.

(ඈ) වලංගු විදේශ ගමන් බලපත්‍රය.

06. විභාග පටිපාටිය

මෙම විභාගය ආයතන පටිපාලනය හා විනයානුකූල කටයුතු ප්‍රශ්න පත්‍රය සහ වෛද්‍ය සේවය හා රසායනාගාර සේවය ප්‍රශ්න පත්‍රය යන ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විතය. එක් එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ලකුණු 100 ක් බැගින් වෙන් කෙරේ. සමත්වීම සඳහා එක් ප්‍රශ්න පත්‍රයකට අවම වශයෙන් ලකුණු 40 ක් ලබාගත යුතු අතර එක්වරකදී හෝ සිපවරකදී කොටස් වශයෙන් පෙනී සිට විභාගය සම්පූර්ණ කළ හැකිය. විභාගයට පෙනී සිටින පළමු අවස්ථාවේ දී අදාළ සියලුම විෂයන්ට අයදුම් කළ යුතුය.

07. විභාග නිර්දේශ මාලාව

07:01 ආයතන පටිපාලනය හා විනයානුකූල කටයුතු ප්‍රශ්න පත්‍රය

මෙය පැය 01 ½ කින් සමන්විත රචනාමය ප්‍රශ්න පත්‍රයක් වන අතර ප්‍රශ්න 05 කින් ඕනෑම ප්‍රශ්න 04 කට පිළිතුරු සැපයිය යුතුය.

විෂය නිර්දේශ මාලාව

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්ය සංග්‍රහයේ පහත සඳහන් පරිච්ඡේද,

පරිච්ඡේදය	I	-	පටිපාලනය (සියලුම කොටස්)
පරිච්ඡේදය	II	-	ආයතන කටයුතු (සියලුම කොටස්)
පරිච්ඡේදය	III	-	විනයානුකූල කටයුතු (සියලුම කොටස්)

07:02 වෛද්‍ය සේවය හා රසායනාගාර සේවය ප්‍රශ්න පත්‍රය

මෙය පැය 02 කින් සමන්විත රචනාමය ප්‍රශ්න පත්‍රයක් වන අතර ප්‍රශ්න 07 කින් ඕනෑම ප්‍රශ්න 04 කට පිළිතුරු සැපයිය යුතුය.

(අ) වෛද්‍ය සේවය

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්ය සංග්‍රහයේ දෙවැනි කොටසේ පහත සඳහන් පරිච්ඡේද

පරිච්ඡේද :-	I	-	රෝහල්
	II	-	රෝහල් රෝගීන්
	III	-	වෛද්‍ය ආයතනයන් හි සතිපාරක්ෂක කටයුතු
	IV	-	ආහාර
	V	-	බෙහෙත්
	X	-	අධිකරණ වෛද්‍ය රාජකාරී
	XI	-	වෛද්‍ය සහතික හා වාර්තා
	XIII	-	වෛද්‍ය මණ්ඩල
	XIV	-	රෝහල් හා බෙහෙත් ශාලා ආදියට පැමිණෙන්නන්

49) රසායනාගාර සේවය

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්ය සංග්‍රහයේ තුන්වැනි කොටසේ පහත සඳහන් පරිච්ඡේද

- පරිච්ඡේද :-
- I - රසායනාගාර පරිපාලනය
  - II - රසායනාගාර සේවයෙහි සැලැස්ම
  - III - රසායනාගාර වර්ග කිරීම හා ශ්‍රේණි කිරීම
  - IV - රසායනාගාර උපකරණ
  - V - රසායනාගාර ක්‍රියා පටිපාටිය
  - VI - වෛද්‍ය පර්යේෂණායතනයේ සේවකයින්ගේ රාජකාරී ලැයිස්තු
  - VII - වෛද්‍ය පර්යේෂණායතනයේ නොවන වෛද්‍ය රසායනාගාර සේවකයින්ගේ රාජකාරී ලැයිස්තු

08. විභාග සම්බන්ධ රෙගුලාසි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රයකින් හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සටහන් සහිත කොලයකින්, හෝ වෙනත් කිසිවකින් හෝ යෙහ නිල ලේඛන උත්තර ලිවීම තහනම්ය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පත්‍රය දෙස බැලීමද නොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උදව් කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවකුගෙන් හෝ පුද්ගලයකුගෙන් උදව් ලබාගැනීමෙන්ද වැළකී සිටිය යුතුය. තවද ජංගම දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණද භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය. මෙම නීති කඩ කරනු ලබන ඕනෑම අපේක්ෂකයෙකු දඬුවම් ලැබීමට යටත් වනු ඇත.

09. කරුණාකර මෙම වනුලේඛ ලිපියේ අඩංගු දෑ ඔබ ආයතනයේ සේවයේ නියුතු අදාල නිලධාරීන්ගේ දැනගැනීමට සලස්වන්න. මෙම තොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අඩවියේ ද ඇතුළත් කර ඇත.

ස.සු මෙම වනුලේඛ ලිපියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඩ අතර යම් අනනුකූලතාවයක් මතු වුවහොත් සිංහල මාධ්‍ය විභාග නිවේදනය බලපැවැත්වේ.

ශ්‍රී ඒ එස් එච් සීසීර කුමාර  
 නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II  
 ලේකම් වෙනුවට

ශ්‍රී ඒ එස් එච් සීසීර කුමාර  
 නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) - II  
 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය  
 "සුවසිරිපාය"  
 කොළඹ 10.

ආදර්ශ අයදුම්පත

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III ශ්‍රේණියට අයත් කිලෝමීටර්ගේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2025

01. (අ) I. අයදුම්කරුගේ සම්පූර්ණ නම (සිංහලෙන්) :- .....

II. අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) :-


III. මුලකුරු සමඟ නම (සිංහලෙන්) :-.....

IV. මුලකුරුවලින් සමඟ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) -


- (අ) I. මුල් පත්වීමේ දිනය - .....
- II. පත්වීම ස්ථිර කරන ලද දිනය - .....
- ලිපි අංකය - .....
- III. දැනට ලබන වාර්ෂික වැටුප - .....
- IV. ජාතික හැඳුනුම්පත් අංකය - 

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--
- V. ජංගම දුරකථන අංකය - 

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--
- VI. විද්‍යුත් ලිපිනය - .....

02. ඔබ මෙවර පෙනී සිටීමට බලාපොරොත්තු වන විෂයයන් ඉදිරියේ ඇති කොටුව තුළ (✓) ලකුණ යොදන්න. පෙනී නොසිටීන්හේ නම් (x) ලකුණ යොදන්න.

- (අ) ආයතන පරිපාලනය හා විනයානුකූල කටයුතු 

--
- (ආ) වෛද්‍ය සේවය සහ රසායනාගාර සේවය 

--

03. (අ) දැනට සේවය කරන ආයතනය (සිංහලෙන්) :- .....

(ආ) එම ආයතනය අයත් වන්නේ - රේඛීය අමාත්‍යාංශයට 

--

පළාත් සභාවට 

--

(ඇ) i. පළාත් සභාවට නම් අදාළ පළාත :.....

ii. එය අයත් දිස්ත්‍රික්කය .....

(ඈ) විභාග ප්‍රවේශ පත්‍රය එවීම සඳහා නිවැරදිව හා පැහැදිලිව ලිපිනය ලියන ලද 9"x4" ප්‍රමාණයේ, රු.110.00 ක මුද්දර ඇලවූ ලියුම් කවර 01ක් අයදුම්පත්‍රයට අමුණන ලද්දේද?.....

(ඉ) 01. තැපැල් ලිපිනය (සිංහලෙන්) :- .....

02. තැපැල් ලිපිනය(ඉංග්‍රීසි කැපිටල් අකුරින්) :- .....

04. විභාගයට පෙනී සිටින මාධ්‍යය - (සිංහල /දෙමළ /ඉංග්‍රීසි) :- .....

05. (අ) මීට ප්‍රථම මෙම විභාගයට පෙනී සිටියේද?.....  
 (ආ) මෙම විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වරට නොවේනම් මුද්දර අලවා තිබේද?.....

මුද්දර කොටුව

**06. අයදුම්කරුගේ සහතිකය**  
**මගේ දැනුම හා විශ්වාසය පරිදි,**

- (I) මෙම අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති තොරතුරු සත්‍ය බවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රථම වතාවට බැවින් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත්/ ප්‍රථම වතාවට නොවන බැවින් රු. .... ක් වටිනා මුද්දර අලවා ඇති බවත් මෙම අයදුම්පත්‍රයට මා විසින් අලවා ඇති අවලංගු කිරීමට පෙර වලංගු වූ පාවිච්චි නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (II) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විභාග පිළිබඳව පනවා ඇති නීතිරීති වලට එකඟව ක්‍රියා කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා හුසුදුස්සෙකු බව පෙනී ගියහොත්, මාගේ විභාගාපේක්ෂකත්වය අවලංගු කිරීමට ගනු ලබන කවර හෝ තීරණයකට මම එකඟ වන බවත් මෙයින් සහතික කරමි.

දිනය ..... අයදුම්කරුගේ අත්සන

**07. පෞද්ගලික ලිපිගොනු භාර විෂය නිලධාරියාගේ /නිලධාරිණියාගේ සහතිකය**

මෙම අයදුම්පත් භාරගන්නා අවසාන දිනයට පෙර මා වෙත භාරදුන් බවත්, මෙම විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සියළුම සුදුසුකම් සපුරා ඇති බවත්, පෞද්ගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් නිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පෞද්ගලික ලිපිගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය ..... නම සහ අත්සන

**08. ආයතන ප්‍රධානියාගේ සහතිකය**

.....මහතා/මිය/මෙනවිය .....  
 නිලධාරියෙකු වශයෙන් මෙම ආයතනයේ සේවය කරන බවටත්, විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වතාවට/ නොවන\* බවද, රු. ....-ක් වටිනා මුද්දර මෙම අයදුම්පත්‍රයට අලවා ඇති බවද/ මුද්දර ඇලවීමට අනවශ්‍ය බවටද\* අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පෞද්ගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට/ ඇයට\* සුදුසුකම් ඇති බවත් මා ඉදිරිපිටදී අත්සන් කළ බවද සහතික කරමි.

දිනය ..... ආයතන ප්‍රධානියාගේ අත්සන  
 [රබර් මුද්‍රාව තැබිය යුතුය]

**09. විමධ්‍යගත කොට්ඨාශ/ විශේෂිත ව්‍යාපාර ප්‍රධානියාගේ සහතිකය**

.....මහතා/ මිය/ මෙනවිය\* III වන ශ්‍රේණියට අයත් විද්‍යාත්මක සේවයේ නිලධාරියෙකු වශයෙන් මාගේ ආයතනයේ සේවය කරන බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පෞද්ගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුට/ ඇයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය ..... විමධ්‍යගත කොට්ඨාශ /විශේෂිත  
 ව්‍යාපාර ප්‍රධානියාගේ අත්සන  
 [රබර් මුද්‍රාව තැබිය යුතුය]

(\* - අනවශ්‍ය කොටස් කපා හරින්න.)